

මිලිකෝ පෞද්ගලික සමාගම - 2021

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාවනය කළ මතය

මිලිකෝ පෞද්ගලික සමාගමේ (“සමාගම”) 2021 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. වියාවනයකළ මතය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණු වල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 වියාවනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මම මතයක් ප්‍රකාශ නොකරමි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද, මතය වියාවනය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම නිර්දේශය

- (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 32 ඡේදය ප්‍රකාරව ප්‍රමිතයෙහි ඉඩදී ඇති අවස්ථාවලදී හැර වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් ශේෂ හිලවී කර මූල්‍ය ප්‍රකාශනයන්හි ඉදිරිපත් නොකළ යුතුය.ඒ සම්බන්ධ පහත නිරීක්ෂණයන් කෙරේ.
 - (i) සමාලෝචිත වර්ෂය තුළ වෙළඳ ණයහිමි ගිණුමට රු.18,297,619 ක් වූ හර ශේෂය හිලවී කර ශුද්ධ වෙළඳ ණයහිමි ශේෂය වූ රු.349,759,934 ක් මූල්‍ය ප්‍රකාශනයන්හි දක්වා තිබුණි.

සමාගමේ දැනට පවතින ශේෂ පත්‍ර තුළ වසර 5කට අධිකව නොවෙනස්ව පවතින ශේෂ විශාල ප්‍රමාණයක් පවතින අතර ඉන් සමහරක් සඳහා කිසිදු මූලාශ්‍ර ලේඛනයක් නොමැති අතර තවත් සමහරක් ගිණුම්කරණ දෝෂ මත පදනම්ව දිගින් දිගටම පැවත එන ශේෂ වේ. මේ ශේෂ ලියාහැරීම සම්බන්ධව ආයතනයේ විගණන කමිටුව අනුමැතියන් ලබා ගෙන ඇති අතර, ඊට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතියන් ලබා ගැනීමටත් අනතුරුව එම ශේෂ ලියා හැරීමට කටයුතු කරනු ඇත.

ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
 - (ii) සමාලෝචිත වර්ෂය තුළ වෙනත් ණයහිමියන්, උපවිත ගෙවීම්, රජයේ ආයතන වලට ගෙවිය යුතු වටිනාකම් හා වෙනත් පාර්ශවයන්ට ගෙවිය යුතු ශේෂයන් තුළ එකතුවරු.112,725,177ක් හිලවී කර ඇති නිසා එම වටිනාකමින් ඉහත ශේෂයන් උණ ගණනය වී තිබුණි.

ණය හිමියන් යටතේ දක්වා ඇති රුපියල් මිලියන 52 ක හර ශේෂය කළමනාකරණ ගිණුම්වල ණයහිමියන් යටතේ දක්වා තිබුණද, එය අවසාන ගිණුම් වල බදු වත්කම් යටතේ " ESC Receivable " ලෙස වත්කම් සටහනේ දක්වා ඇත. අනෙකුත් වලනය නොවන ශේෂ ඉදිරියේදී ලියා හැරීමට කටයුතු කරනු ඇත.

ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
 - (iii) සමාලෝචිත වර්ෂය තුළ ණයගැති ගිණුමට රු.3,934,393ක් වූ බැර ශේෂ හිලවී කර ශුද්ධ ශේෂය ණයගැති ශේෂය වූ රු.210,678,419 ක් මූල්‍ය ප්‍රකාශනයන් තුළ දක්වා තිබුණි.

මෙම බැර ශේෂයන්ට හේතු වී ඇත්තේ පරිගනක පද්ධතියේ ඇති වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් ඇතැම් ඉන්වොයිස්පත් පරිගණක පද්ධතියෙන් මැකිගොස් තිබීමයි. එම ශේෂය ඉදිරි වර්ෂ වලදී තව දුරටත් අඩුවනු ඇත.

ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
 - (iv) බෙදාහරින්නන්ගේ ණයගැති ශේෂය වූ රු.47,007,961 ක ශේෂය තුළ රු.33,387,747ක බැර ශේෂ හිලවී කිරීම නිසා එම ප්‍රමාණයෙන් බෙදාහරින්නන්ගේ ණයගැති ශේෂය උණ ගණනය වී තිබුණි.

ණයගැති ශේෂයෙන් බැර කර ඇති රු. 33,387,747 හි පාසල් වලට කිරි බෙදාදීමේ වැඩසටහනට අදාළව ප්‍රධාන කාර්යාලයෙන් ලැබුණු රු. 33,323,444මුදල හා සෙසු

ප්‍රමිතය ප්‍රකාරව කටයුතු කළ යුතු ය.

ණයගැතියන්ගේ වැඩිපුර පියවී ඇති මුදල මෙහි ඇතුළත්ය.

- (ආ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති 09 හි 5.5.15 ඡේදය ප්‍රකාරව වෙළඳ ණයගැති ශේෂය වන රු.563,411,473ක් සඳහා පසුකාලීන භානිකරණ හඳුනාගැනීම් මැනීම සඳහා අපේක්ෂිත ණය අලාභ ක්‍රමය(expected credit loss method) භාවිතා කළ යුතු වුවත් එසේ ගණනය නොකිරීම නිසා සමාලෝචිත වර්ෂයේ වෙළඳ හා අනෙකුත් ණයගැතියෝ අධි හෝ උණ ගණනය වී ඇති බව නිරීක්ෂණය විය.

සමාගම දැනට වෙළෙඳ ණයගැතියන් /භාණ්ඩ බෙදාහරින්නන් බඳවාගැනීමේදී බැංකු ඇපකරයන් තැබීම අනිවාර්ය කර ඇති අතර, යම් අය නොවන ශේෂයන් වේ නම් බැංකු ඇපකරයෙන් එම ශේෂය අය කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව, වෙළෙඳ ණයගැතියන්ගෙන් ණය අයනොවීම පිළිබඳව අවිනිශ්චිතතාවයක් නොමැති හෙයින් භාණිකරණ ගැලපුම් කිරීමක් සිදු නොකරනු ලබයි.

ප්‍රමිතිය ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16 හි 50 හා 51 ඡේද අනුව භාවිතයට ගනු ලබන වත්කම්වල ජීවකාලය වාර්ෂිකව සමාලෝචනය කර එලදායී ජීවකාලයක් ඇස්තමේන්තු කර ගිණුම්වල ඇස්තමේන්තු වෙනසක් ලෙස ගිණුම්ගත කළ යුතු වුවත් එකතුවරු. 596,279,628 ක් වූ සම්පූර්ණයෙන් ක්ෂය වී තිබුණු ස්ථාවර වත්කම් අයිතම් 7,131ක් සමාගම විසින් භාවිතා කරමින් පැවතියද ඒවායේ එලදායී ජීවකාලය පිළිබඳ සමාලෝචනය හා ඒ පිළිබඳව හෙළිදරව් කර නොතිබුණි.

ආයතනයේ පූර්ණ වත්කම් සත්‍යාපනයක් හා ප්‍රත්‍යාගණනයක් ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඊට සමගාමීව අදාළ ගැලපුම් සිදු කරනු ඇත.

ප්‍රමිතිය අනුව කටයුතු කළ යුතු ය.
- (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 21 ප්‍රකාරව කිසියම් ගෙවීමක් සිදුකරනු ලබන දිනයේදී අදාළ විදේශ විනිමය අනුපාතය අනුව වටිනාකම මාරුකල යුතු වුවත් බඩල්ගම නව කිරි කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් හා යන්ත්‍ර උපකරණ අමතර කොටස් ගෙන්වීම් වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී වැයකළ යුරෝ 525,070.28 ක් වටිනාකමරු.113,502,752 ක් වුවත් සමාගමේ මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් අංක 3 අනුව රු.116,280,515 ක් ගිණුම්ගත කර තිබූ හෙයින් රු.2,777,763 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.

අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ ගනුදෙනු වල ඇති සංකීර්ණ බව, එම ගනුදෙනු ගිණුම්ගත කිරීම සඳහා මහ භාණ්ඩාගාරයේ "Disbursement Schedule" භාවිතා කිරීම මත ගිණුම්කරණ ප්‍රමිතාංක 21 සමග සම්පූර්ණ අනුකූල නොවන ලෙස මෙම ව්‍යාපෘතිය ගිණුම්ගත කර ඇති බව අප විසින් හඳුනා ගෙන ඇති නමුත් එම අනුකූල නොවීම මත මෙම ශේෂයන්ට වන බලපෑම අවම මට්ටමකින් පවත්වාගැනීම සඳහා මෙලෙස ගිණුම්ගත කර ඇත.

ප්‍රමිතිය ප්‍රකාරව කටයුතුකළ යුතු ය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2021 දෙසැම්බර් 31 දිනට සමාගම සතුව රු.21,451,693,754ක මුළු වත්කම්ද රු.20,436,070,475ක මුළු වගකීම්ද රු.1,015,623,279ක හිමිකම් ශේෂයක්ද පැවති අතර විගණනය සඳහා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ එක් එක් කර්මාන්තශාලා සඳහා වන ලෙජර් ගිණුම්, උපලේඛන, ප්‍රතිපත්ති සහ එක් එක් කර්මාන්තශාලා සඳහා පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශන පමණක් ඉදිරිපත් කළ අතර ශේෂ පිරික්සුමක් ඉදිරිපත්කර නොතිබුණි.</p>	<p>ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>කර්මාන්තශාලා හා ප්‍රධාන කාර්යාලය සඳහා එක් ශේෂ පිරික්සුමක් ඉදිරිපත්කළ යුතු ය.</p>
<p>(ආ) සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් අංක 02 අනුව සමාලෝචිත වර්ෂයේ ක්ෂය ප්‍රමාණය ලෙස රු. 517,715,524 ක් දක්වා තිබූ නමුත් සමාගමේ අවසන් මූල්‍ය ප්‍රකාශනයේ විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ කර්මාන්තශාලා ක්ෂය ලෙස රු.458,316,520 ක් හා පරිපාලන හා සංවර්ධන පිරිවැය යටතේ රු.38,629,545 ක් වශයෙන් සමස්ථ ක්ෂය ලෙස රු.496,946,065 ක් දක්වා තිබීම හේතුවෙන් වර්ෂයේ ක්ෂය සටහන් කිරීමේදී රු.20,769,459 ක වෙනසක් නිරීක්ෂණය විය.</p>	<p>පිලිතුර ලබා දී නොමැත.</p>	<p>වර්ෂයේ ක්ෂය නිවැරදිව ගිණුම්ගත කළ යුතු ය.</p>
<p>(ඇ) සමාගමේ සමාලෝචිත වර්ෂයේ මෝටර් වාහන වල ආරම්භක ශේෂය ලෙස රු.147,942,408 ක් දක්වා තිබූ නමුත් ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල සටහන් අංක 02 හි මෝටර් වාහනවල අවසාන ශේෂය ලෙස රු. 151,142,408ක් දක්වා තිබූ හෙයින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල මෝටර් වාහන ශේෂය රු. 3,200,000 ක් අඩුවෙන් සටහන් කර තිබුණි. තවද මෝටර් වාහනවල සමුච්චිත ක්ෂය සටහන් කිරීමේදී ඉකුත් වර්ෂයේ අවසාන ශේෂය රු. 159,593,667 ක් වුවත් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ආරම්භක සමුච්චිත ශේෂය ලෙස රු. 156,393,667ක් දක්වා තිබීම හේතුවෙන් රු. 3,196,000 ක් අඩුවෙන් සටහන් කර තිබුණි.</p>	<p>2020 වර්ෂයේ විගණන වාර්ථාවට පිලිතුරු සැපයීමේදී සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෝටර්වල පිරිවැයේ ආරම්භක ශේෂය රු. 3,200,00 ක් හා සමුච්චිත ක්ෂයේ ආරම්භක ශේෂය රු. 3,196,000 ක් වැඩියෙන් පෙන්වා ඇති බව අනාවරණය වූ හෙයින් එය 2021 වර්ෂයේ දේපළ පිරිසිදු හා උපකරණ සටහනේ නිවැරදි කොට පෙන්වා ඇත.</p>	<p>ආරම්භක ශේෂ නිවැරදිව සටහන් කළ යුතු ය.</p>
<p>(ඈ) මෝටර් වාහන සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශුද්ධ ශේෂය ලෙස රු.8,451,259 ක සෘණ ශේෂයක් පැවතියදී සමාලෝචිත වර්ෂය තුළදී රු.2,431,269 ක් වර්ෂයේ ක්ෂය ලෙස ගිණුම් ගත කර ඇති බැවින් වර්ෂයේ අවසාන ශුද්ධ ශේෂය ලෙස</p>	<p>මෙය ගිණුම්කරණ දෝෂයක් වන අතර එම අධීක්ෂණ ප්‍රමාණය නැවත ගැලපුම් කිරීමට එකඟ වේ.</p>	<p>වර්ෂයේ ක්ෂය නිවැරදිව ගිණුම්ගත කළ යුතු ය.</p>

රු.21,195,179 ක සෘණ ශේෂයක් පෙන්වුම් කර තිබුණි.

- (ඉ) සමාලෝචිත වර්ෂය තුළදී පිරිවැය රු.11,000,160 ක් වූ මෝටර් වාහන, පිරිවැය රු.20,614 ක් වූ ආයුධ හා උපකරණ සහ පිරිවැය රු.28,000 ක් වූ කාර්යාල උපකරණ ඉවත් කර තිබූ අතර ඉවත්කිරීම් වලට අදාළ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීම හේතුවෙන් අදාළ වටිනාකම් වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට නොහැකි විය.

රු.28,000 ක් කාර්යාල උපකරණ ඉවත් කිරීම් සඳහා වූ ලිඛිත සාක්ෂිය හා රු.20,614 ක් වූ ආයුධ හා උපකරණ ඉවත් කිරීම සඳහා වූ ලිඛිත සාක්ෂිය අඹේවෙල කිරිකර්මාන්තශාලාව මේ වන විටත් විගණනයට ඉදිරිපත් කොට ඇති ලේඛන වල ඇත.

වත්කම් ඉවත්කිරීම් වලට අදාළ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතු ය.
- (ඊ) සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් යටතේ වන සටහන් අංක 03හි සමාලෝචිත වර්ෂයේ කෙරිගෙන යන වැඩ යටතේ පොළොන්නරුව කිරි කර්මාන්තශාලාවේ කෙරිගෙන යන වැඩ සඳහා වර්ෂ ආරම්භක ශේෂය ලෙස රු.16,169,330 ක්ද සමාලෝචිත වර්ෂයේදී දරන ලද වියදම් වශයෙන් රු.7,543,255 ක් ද දක්වා තිබූ නමුත් පොළොන්නරුව කිරි කර්මාන්තශාලාවේ මූල්‍ය ප්‍රකාශනයේ කෙරිගෙන යන වැඩ අනුව වර්ෂ ආරම්භක ශේෂය හා වර්ෂයේ දරන ලද පිරිවැය ලෙස පිළිවෙළින් රු.11,822,998 ක් හා රු.20,169,261 ක් වශයෙන් දක්වා තිබීම හේතුවෙන් එම ශේෂයන්ගේ පිළිවෙළින් රු.4,346,332 ක් හා රු.12,626,006 ක වෙනසක් නිරීක්ෂණය විය. තවද සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පොළොන්නරුව කිරි කර්මාන්තශාලාව යටතේ සමාලෝචිත වර්ෂය තුළදී කිසිදු කෙරිගෙන යන වැඩ ප්‍රමාණයක් ප්‍රාග්ධනික කර නොතිබූ අතර පොළොන්නරුව කිරි කර්මාන්තශාලාවේ මූල්‍ය ප්‍රකාශන අනුව රු.12,626,006 ක් ප්‍රාග්ධනික කර තිබුණි.

මෙහි සඳහන් ආකාරයට මූල්‍ය ප්‍රකාශන වල කෙරිගෙන යන වැඩ සඳහා රු. 16,169,330 ක් ලෙස දක්වා ඇති අතර ඊට අදාළ සටහනේ එය රු.11,822,998 සහ රු.4,346,332 ලෙස වෙන් වෙන් වශයෙන් දක්වා ඇත. එමෙන්ම එයට අදාළ සටහනේ එය දේපළ පිරියත උපකරණ යටතේ ඇති යන්ත්‍රසූත්‍ර වලට අදාළව 2021/09/02 වන දිනට Yoghurt Cold Room ලෙස රු. 8,694,000 සහ 2021/04/01 දිනට අදාළව Ammonia Plant Condensed Unit ලෙස රු. 3,932,006.21 ලෙස එකතුව රු.12,626,006.21 ක මුදලක් 2021 වර්ෂයට අදාළව ප්‍රාග්ධනික කර ඇත. එය ස්ථාවර වත්කම් ලේඛනයේ පෙන්වා ඇති බව වැඩි දුරටත් දන්වමි.

කර්මාන්තශාලා මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් හා සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් අතර පවතින වෙනස්කම් හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් සිදු කළ යුතු ය.
- (උ) බඩල්ගම නව කිරි කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් හා අදාළ යන්ත්‍ර උපකරණ අමතර කොටස් ගෙන්වීම් වෙනුවෙන් ව්‍යාපෘතිය ආරම්භයේදී ලබා දී තිබූ සියයට 30 ක අත්තිකාරමින් සමාලෝචිත වර්ෂයේදී 2020 හා 2021 වර්ෂයන්ට අදාළ අත්තිකාරම් ලෙස පිළිවෙළින් රු.28,223,096 ක් හා රු.28,528,279 ක් සහ සියයට 10 ක රඳවාගැනීමේ මුදල් ලෙස පිළිවෙළින් රු.9,407,698 ක් හා රු.9,509,426 ක් වශයෙන් කෙරිගෙන යන වැඩ ගිණුමට මාරුකළ යුතු වුවත් සමාගම විසින් එසේ කිරීමකින් තොරව වර්ෂ අවසාන විනිමය අනුපාතය අනුව එම ගෙවීම් වලට අදාළ අත්තිකාරම් මුදල ලෙස පිළිවෙළින් රු.31,585,570 ක් හා රු.28,365,543 ක් සහ

අදාළ ගැලපුම් ගිණුම් තුළ සිදු කිරීමට එකඟ වේ.

අදාළ යන්ත්‍ර උපකරණ අමතර කොටස් ගෙන්වීම් වලට අදාළ වටිනාකම් ලෙස කෙරිගෙන යන වැඩ ගිණුමට මාරුකිරීමේදී ඉන්වොයිස් දිනට අදාළ විනිමය අනුපාතයන් අනුව වටිනාකම ගණනය කර මාරු කළ යුතුය.

සියයට 10 ක රඳවාගැනීමේ මුදල් ලෙස පිළිවෙළින් රු. 10,528,523 ක් හා රු.9,455,181 ක් වශයෙන් කෙරීගෙන යන වැඩ ගිණුමට මාරුකර තිබූ හෙයින් 2020 වර්ෂය වෙනුවෙන් අත්තිකාරම් මුදල හා සියයට 10 ක රඳවාගැනීමේ මුදල් ලෙස පිළිවෙළින් රු.3,362,474 ක් හා රු.1,120,825 ක් වැඩියෙන් ද 2021 වර්ෂය වෙනුවෙන් අත්තිකාරම් මුදල හා සියයට 10 ක රඳවාගැනීමේ මුදල් ලෙස පිළිවෙළින් රු.162,736 ක් හා රු.54,245 ක් අඩුවෙන්ද මාරු කර තිබුණි.

- (ඌ) බඩල්ගම නව කිරි කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් හා අදාළ යන්ත්‍ර උපකරණ අමතර කොටස් ගෙන්වීම් වෙනුවෙන් 2020 වර්ෂය තුළදී දරන ලද එහෙත් ගිණුම්ගත කර නොතිබූ එකතුව රු.94,076,984 ක් සමාගමේ සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂයන්ට ගැලපීම් කළ යුතු වුවත් එසේ කටයුතු කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

අදාළ ගැලපුම් ගිණුම් තුළ සිදු කිරීමට එකඟ වේ.

2020 වර්ෂය තුළදී දරන ලද වියදම් වර්ෂයේ ආරම්භක ශේෂයන්ට ගැලපීම් කළ යුතු වේ.
- (එ) සමාලෝචිත වර්ෂයේදී බඩල්ගම නව කිරි කර්මාන්තශාලාවේ ඉදිකිරීම්හි උපදේශන සේවා වෙනුවෙන් රු.2,115,000 ක් දේශීය අරමුදලින් ගෙවා තිබුණු අතර එම වියදම ද ඇතුළුවකර්මාන්තශාලාව සඳහා රු.27,889,081 ක් සමාගම විසින් ගෙවා තිබූ අතර එම වියදම කෙරීගෙන යන වැඩ යටතේ ගිණුම්ගතකළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ ලාභයට එරෙහිව කපාහැර තිබුණි.

මෙම ශේෂය වැරදීමකින් වසරේ ආදායම් වියදම් ගිණුමට ලියාහැර ඇති අතර, අවශ්‍ය ගැලපුම් කිරීමට එකඟ වේ.

සමාලෝචිත වර්ෂයේදී බඩල්ගම නව කිරි කර්මාන්තශාලාවේ ඉදිකිරීම් හි උපදේශන සේවා වියදම කෙරීගෙන යන වැඩ යටතේ ගිණුම්ගතකළ යුතුය.
- (ඒ) බඩල්ගම කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා ඩෙස්ම් ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවා තිබූ යුරෝ 19,180,692.30 ක මූලික අත්තිකාරම් මුදලින් සමාලෝචිත වර්ෂය අවසන් වන විට ඉතිරිව තිබූ යුරෝ 363,076.24 ක මුදලේ රුපියල් වටිනාකම රු.81,401,693 ක් විය යුතු වුවත් සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළ එය රු.83,777,083 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් රු.2,375,390 කින් අධිගණනය වී තිබුණි. ඊට අදාළ නිවැරදි විනිමය හුවමාරු අලාභය රු.999,614 ක් විය යුතු වුවත් සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළ එම වටිනාකම රු.4,575,513 ක ලාභයක් වශයෙන් දක්වා තිබීම හේතුවෙන් එම වටිනාකම රු.5,575,127 කින් අධිගණනය වී තිබූ අතර එම වටිනාකම සමාගමේ විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ වෙනත් මෙහෙයුම් ආදායම් තුළ ගිණුම්ගත කළ යුතු වුවත් සමාගම විසින් එය මහ භාණ්ඩාගාරයේ ණය ශේෂයට ඇතුළත් කර තිබුණි.

අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ ගනුදෙනු වල ඇති සංකීර්ණ බව, එම ගනුදෙනු ගිණුම්ගත කිරීම සඳහා මහ භාණ්ඩාගාරයේ " Disbursement Schedule " භාවිතා කිරීම මත ගිණුම්කරණ ප්‍රමිතාංක 21 සමග සම්පූර්ණ අනුකූල නොවන ලෙස මෙම ව්‍යාපෘතිය ගිණුම්ගත කර ඇති බව අප විසින් හඳුනා ගෙන ඇති නමුත් එම අනුකූල නොවීම මත මෙම ශේෂයන්ට වන බලපෑම අවම මට්ටමකින් පවත්වාගැනීම සඳහා මෙලෙස ගිණුම්ගත කර ඇත.

අදාළ අත්තිකාරම් ශේෂ වර්ෂ අවසාන විදේශ විනිමය හුවමාරු අනුපාතය අනුව වටිනාකම ඉදිරිපත් කර විනිමය හුවමාරු ලාභ අලාභ නිවැරදිව ගණනය කර නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

- (ඔ) වෙස්මි ව්‍යාපෘතියට අදාළ රු. 56,751,375 ක් සමාලෝචිත වර්ෂය තුළදී දිගුකාලීන අත්තිකාරම් ආරම්භක ශේෂයෙන් කෙරීගෙන යන වැඩ ගිණුමට මාරු කළ යුතු වුවත් රු. 59,951,113 ක් මාරු කිරීම හේතුවෙන් රු.3,199,738ක් වැඩියෙන් මාරු කර තිබුණි.

අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ ගනුදෙනු වල ඇති සංකීර්ණ බව, එම ගනුදෙනු ගිණුම්ගත කිරීම සඳහා මහ භාණ්ඩාගාරයේ " Disbursement Schedule " භාවිතා කිරීම මත ගිණුම්කරණ ප්‍රමිතාංක 21 සමග සම්පූර්ණ අනුකූල නොවන ලෙස මෙම ව්‍යාපෘතිය ගිණුම්ගත කර ඇති බව අප විසින් හඳුනා ගෙන ඇති නමුත් එම අනුකූල නොවීම මත මෙම ශේෂයන්ට වන බලපෑම අවම මට්ටමකින් පවත්වාගැනීම සඳහා මෙලෙස ගිණුම්ගත කර ඇත.

දිගුකාලීන අත්තිකාරම් ආරම්භක ශේෂය නිවැරදිව කෙරීගෙන යන වැඩ ගිණුමට මාරු කළ යුතු ය.

- (ඔ) මූල්‍ය ප්‍රකාශන තුළ කෙරීගෙන යන වැඩ යටතේ වූ සමාලෝචිත වර්ෂය තුළදී දැරූ පොළොන්නරුව කර්මාන්තශාලාවේ ශීතාගාරයක් ඉදිකිරීමේ වියදම වූරු.7,543,255ක් හා බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ පරිවෘත ටැංකිය ඉදිකිරීමේ වියදම වූ රු.13,280,786 ට අදාළ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අදාළ වටිනාකම් වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට නොහැකි විය.

පොළොන්නරුව කර්මාන්තශාලාවට අදාළව ඉල්ලුම් කර ඇති FLS/C/MILCO/01/2021/2024/ Info/01 යටතේ 2024 මැයි මස 03 දිනැති ලිපිය මගින් ඉල්ලුම් කර ඇති වියදම් වලට අදාළ සියලු ගෙවීම් ප්‍රධාන කාර්යාලය මගින් සිදුකර ඇති බව වැඩි දුරටත් දන්වමි.

පොළොන්නරුව කර්මාන්තශාලාවේ ශීතාගාරයක් ඉදිකිරීමේ වියදමට හා බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ පරිවෘත ටැංකිය ඉදිකිරීමේ වියදමට අදාළ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතු ය.

- (ක) ඩොලර් තැන්පතුව කල් පිරෙන සමාලෝචිත වර්ෂයේ ජූලි 06 දිනට වූ ඩොලර් ස්ථාවර තැන්පතු සඳහා ලැබූ පොලිය රු. 19,092,300 ක් හා සමාලෝචිත වර්ෂයේ ඉතිරි දින 179 ක් සඳහා ලැබිය යුතු පොලී ආදායම ලෙස රු.25,452,720 ක් වශයෙන් වර්ෂයට අදාළපොලී ආදායම රු.44,545,020 ක් විය යුතු නමුත් රු. 46,452,198 ක් ලෙස දක්වා තිබූ හෙයින් රු.1,907,178 ක වෙනසක් පැවතුණි.

පිළිතුරු ලබාදී නැත.

ඩොලර් ස්ථාවර තැන්පතු සඳහා පොලී නිවැරදිව ගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

- (ග) සමාගමේ වෙළෙඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂය යටතේ වූ වෙළෙඳ ණයහිමි ශේෂයට අදාළව විගණනයට ඉදිරිපත් කර තිබූ උපලේඛන අනුව ප්‍රධාන කාර්යාලය යටතේ දක්වා ඇති වෙළෙඳ ණයහිමි ශේෂය ගිණුම් ගතවීම රු. 360,173,996 ක් වුවත් විගණනයට ඉදිරිපත් කර තිබූ ප්‍රධාන කාර්යාලයේ ණයහිමි ශේෂ ලැයිස්තුවේ ශේෂය රු.349,759,934 ක් වූ හෙයින් එම ශේෂයන්ගේ රු. 10,414,062 ක වෙනසක් පැවතුණි.

වෙළෙඳ ණයහිමි ශුද්ධ ශේෂය රු. 360,173,996 හා විගණනයට ඉදිරිපත් කර තිබූ ප්‍රධාන කාර්යාලයේ ණයහිමි ශේෂ ලැයිස්තුවේ ශුද්ධ එකතුව රු. 349,759,934 අතර වෙනසට හේතු ඇමුණුම් මගින් ඉදිරිපත් කර ඇත.

මූල්‍ය ප්‍රකාශනයේ හා උපලේඛන අතර වෙනස්කම් හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් සිදු කර නිවැරදි කළ යුතු ය.

- (න) සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ වන වෙළෙඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂ යටතේ වූ සටහන් අංක 17 හි ඇතුළත් අනෙකුත් ගෙවිය යුතු ශේෂයට අදාළව ඉදිරිපත් කර තිබූ උපලේඛන අනුව ප්‍රධාන කාර්යාලයේ ආවරණය කර ගත හැකි ආර්ථික සේවා ගාස්තු ශේෂය රු.52,893,933 ක් ලෙස දක්වා තිබූ නමුත් සමාගමට අයත් ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශනයන්හි අනෙකුත් ගෙවිය යුතු උපලේඛනය තුළ එම ශේෂය රු.203,476,482 ක සෘණ ශේෂයක් ලෙස දක්වා තිබීම හේතුවෙන් එම ශේෂයෙහි රු.256,370,415 ක වෙනසක් පැවතුණි. උපලේඛන අනුව ප්‍රධාන කාර්යාලයේ ණයහිමි ශේෂය තුළ දක්වා නොතිබූ එහෙත් ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශනයන්හි අනෙකුත් ණයහිමි උපලේඛනය තුළ රු.281,192,118 ක ශුද්ධ ශේෂයන් දක්වා තිබුණි.

මෙම ශේෂය කළමනාකරණ ගිණුම් තුළ ගෙවිය යුතු ශේෂයන්ගෙන් අඩු කිරීමක් ලෙස දක්වා තිබුණද අවසාන ගිණුම් තුළ ජංගම වත්කම් යටතේ, බදු වත්කම් වල දක්වා ඇත. තවද රුපියල් මිලියන 203 ක ශේෂයක් කළමනාකරණ ගිණුම් තුළ දක්වා නොමැති අතර එය නිවැරදිව රුපියල් මිලියන 52 ක් ලෙස දක්වා ඇත.

මූල්‍ය ප්‍රකාශනයේ හා උපලේඛන අතර වෙනස්කම් හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් සිදු කර නිවැරදි කළ යුතුය.

- (ජ) සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙළෙඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂය තුළ ඇතුළත්වූ පොලොන්නරුව කර්මාන්ත ශාලාවේ රු.45,039,718 ක ශේෂයන්, දිගත කර්මාන්තශාලාවේ රු.11,517,959ක ශේෂයන් සහ පොල්ගහවෙල සත්ව ආහාර නිෂ්පාදන අංශයේ රු. 1,229,974 ක ශේෂයන් සඳහා ණයහිමි ශේෂ ලැයිස්තුවක් හා ණයහිමි කාල විශ්ලේෂණයක් විගණනයට ඉදිරිපත් නොවීය.

දිගත කර්මාන්තශාලාවේ 2021 වර්ෂයේ උපචිත වියදම් ලේඛනයේ එකතුව ඇමුණුම් මගින් ඉදිරිපත් කර ඇත.

සමාගමේ සියළුම වෙළෙඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂ සඳහා ණයහිමි ශේෂ ලැයිස්තුවක් හා ණයහිමි කාල විශ්ලේෂණයන් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

- (ච) විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ ආර්ථික සේවා බදු (ESC) කපා හැරීම් ලෙස සමාලෝචිත වර්ෂයේ රු. 59,232,476 ක් දක්වා තිබුණු අතර එය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මුදල් නොවන අයිතම යටතේ දක්වා නොතිබුණි.

එය වැරදීමකින් වෙනම දක්වා නොමැති අතර " Working Capital Changes " යටතේ ගැලපුමක් ලෙස දක්වා ඇත. මෙම නිවැරදි කිරීම සඳහා එකඟ වේ.

මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව පිළියෙල කළ යුතු ය.

- (ඩ) විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ භාවිතයට අයිතිය ඇති වත්කම් භායනය ලෙස රු.13,739,172 ක් දක්වා තිබුණද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ එය රු.13,051,662 ක් ලෙස දැක්වීමෙන් රු.687,570ක වෙනසක් පැවතුණි.

මෙම ශේෂය නිවැරදිව සටහන් අංක 2. දේපළ පිරිසිදු උපකරණ මගින් ගැලපුම් කර ඇති අතර ආදායම් වියදම් ගිණුමේ වෙනම දක්වා නොමැත. මෙම ශේෂය ලබාගත් ආකාරයට දක්වන්නේ නම් ඊට සැසඳුම් ලේඛනයක් ලබා දිය හැක.

මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ගැලපිය යුතු ශේෂ නිවැරදිව ගැලපුම් කළ යුතු ය.

- (ණ) විගණනයේ ගණනය කිරීම් අනුව සමාලෝචිත අදාළ ගැලපුම් කිරීමට එකඟ වේ. විලම්බිත බදු නිවැරදිව වර්ෂයේ විලම්බිත බදු වත්කම් රු. 284,390,275 කේසේ වෙනත් මෙය ගිණුම් තුළ ගණනය කර ගිණුම්ගත කළ ක්වුවත් මූල්‍ය ප්‍රකාශනයේ සටහන් අංක 13 අනුව සටහන් ලෙස පමණක් දක්වා යුතු ය. විලම්බිත බදු වත්කම් ලෙස රු.237,988,790 ක් ඇති අතර ශේෂ පත්‍රයට ගැලපුම් කර නොමැති හෙයින් ශේෂ පත්‍රයේ කිසිදු වෙනසක් සිදු වෙනසක් පැවතුණි. නොවේ.
- (න) මහා භාණ්ඩාගාරය විසින් සමාගම වෙත ලබාදී තිබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව මහා භාණ්ඩාගාරය විසින් සමාගම වෙත ලබාදී තිබූ කර්මාන්තශාලා නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව 2020 දෙසැම්බර් 31 දිනට පැවති අනුමැතිය අනුව කර්මාන්තශාලා නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළ උප ණය රු.8,169,034,183 ක් වූ උප ණය ශේෂය රාජ්‍ය ආයෝජනයක් බවට පත් කිරීමටත් එදිනට පවතින අතර ඔවුන් ඊට අදාළව කටයුතු අනුමැතිය ලබා දී තිබුණද එම ණය මුදල ආයෝජන කරමින් පවතී. තවද මෙම ව්‍යාපෘතියට අදාළ උප ණය ශේෂය ආයෝජන ලෙස ගිණුම්ගත කිරීමටත් අදාළ පොලිය කපා හැරීමටත් ක්‍රියාකර නොතිබුණි. එම හේතුවෙන් ගිණුම්ගත කිරීමටත් අදාළ පොලිය කපා හැරීමටත් ක්‍රියාකර නොතිබුණි. එම හේතුවෙන් පොලිය කපා හැරීමටත් ක්‍රියාකර නොතිබුණි. එම හේතුවෙන් සමාගමේ හිමිකම් ශේෂයද දිගුකාලීන වගකීම් ශේෂයද එම වටිනාකමින් පිළිවෙලින් ඌණ ගණනය හා අධිගණනය වී තිබුණි. මෙම ශේෂය සඳහා කොටස් නිකුත් කිරීම අවශ්‍ය සියලු විස්තර හා ලේඛන සමාගම් ලේකම්වරුන් වෙත භාර දී ඇති අතර ඔවුන් ඊට අදාළව කටයුතු කරමින් පවතී. තවද මෙම තීරණය ගිණුම්කරණ සටහනක් ලෙස වෙනම සටහන් අංක ' 10 Stated Capital " යටතේ දක්වා ඇත.
- (ඳ) පොලොන්නරුව කර්මාන්තශාලාවේ මෙහි දක්වා ඇති රු. 41,338,484 රු.54,198,075ක් වූ මුළු ණයගැති ශේෂයෙන් ක වටිනාකම් වලට අදාළ රු.50,598,700ක් එනම් සියයට 93ක් සමාගමේ ණයගැති ශේෂය අප සමාගම සහ සාමාන්‍ය ණය කාලය වූ මාසයක කාලය ඉක්මවූ අධ්‍යාපන අමාත්‍යාංශය අතර වූ මාස 06 කට වැඩි ණයගැති ශේෂ වූ වැඩ සටහනක් මත නිර්මාණය වූ අතර වූ බව පෙන්වා දෙන අතර මෙයට ඉන්රු.534,140ක් 2018 වසරේ සිට ද අදාළ මුදල් අප සමාගම වෙත රු.40,804,344 ක් 2019 වර්ෂ වල සිටද පැමිණෙන ලැබී තිබුණද ඒ සඳහා මැදිහත්ව ශේෂ විය. එම ශේෂ අයකර ගැනීම අවිනිශ්චිත කටයුතු කල අලෙවි අංශය මගින් තත්වයක පැවතුණු අතර ඒ සඳහා භානිකරණ මේ දක්වා නිවැරදි තොරතුරු අප ගැලපීම් සිදුකර නොතිබුණි. වෙන ලබා දී නොමැත.
- (න) මූල්‍ය ප්‍රකාශන අනුව නොමිලයේ නිකුත් කරන ලද අැමුණුම් මගින් දක්වා ඇත. මූල්‍ය ප්‍රකාශනයේ හා හා ලියාහරින ලද තොග වටිනාකම උපලේඛණවල වෙනස්කම් රු.23,379,775ක් වුවද විගණනයට ඉදිරිපත් කරන හඳුනාගෙන අවශ්‍ය ගැලපීම් ලද උපලේඛන අනුව එම ශේෂය රු.46,113,191ක් සිදු කළ යුතු ය. වූයෙන් රු.22,733,416ක වෙනසක් පැවතුණි. තවද මෙම තොග ලියා හැරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතීන් ද විගණනයට ඉදිරිපත් නොවුණි.

1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම	අනුරූපී වාර්තා අනුව වටිනාකම	වෙනස	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
	රු.	රු.	රු.		
දේපල පිරියත හා උපකරණ - පිරිවැය	9,594,216,873	9,573,173,069	21,043,804	රු. 21,043,804 ක් වූ පිරිවැයෙහි වෙනස ආරම්භක ශේෂයන්ගෙන් හටගත් වෙනසකි. එයනිවැරදි කරනු ඇත.	මූල්‍ය ප්‍රකාශන වල දක්වන ලද වටිනාකම් සමග උපලේඛන වල වටිනාකම් සමාන ලෙස ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
-වර්ෂයේ ක්ෂය	530,767,186	496,946,065	33,821,121	බෙදාහැරීමේ වියදම් තුළ ඇති ක්ෂය වටිනාකම රු.2,268,090 සහ විකුණුම් පිරිවැය තුළ ඇති ක්ෂය වටිනාකම වන රු.31,553,030 හි එකතුව වන රු.33,821,121 ක වෙනස සමාලෝචිත වර්ෂයේ ක්ෂය වටිනාකමේ වෙනස ලෙස නිරීක්ෂණය වී ඇත.	
දේපල පිරියත හා උපකරණ අයිතම 08 ක සමුච්චිත ක්ෂය	3,893,681,904	3,897,020,435	7,924,615	වෙනස පවතින අයිතම වර්ග 8 සඳහා වූ විස්තර ලබා දෙන්නේ නම් වෙනසට හේතු ඉදිරිපත්කළ හැක.	මූල්‍ය ප්‍රකාශන වල දක්වන ලද වටිනාකම් සමග උපලේඛන වල වටිනාකම් සමාන ලෙස ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
භාවිතය සඳහා අයිතිය හිමි වත්කම් - පිරිවැය	76,264,089	97,307,676	21,043,587	පාවිච්චි කිරීමේ අයිතිය හිමි වත්කම් වල පිරිවැයේ වූ රු. 21,043,587 ක වෙනස එහි වූ රු.11,000,160 ක් වූ වාහනය එයින් ඉවත් කොට පාවිච්චි කිරීමේ අයිතිය යටතේ වූ වාහනයට මාරු කිරීම නිසා ඇති වූවකි. මේ හේතුවෙන් සමුච්චිත	මූල්‍ය ප්‍රකාශන වල දක්වන ලද වටිනාකම් සමග උපලේඛන වල වටිනාකම් සමාන ලෙස ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
- සමුච්චිත ක්ෂය	41,861,765	38,611,204	3,250,561		
- ශුද්ධ අගය	34,402,324	58,696,472	24,294,148		

ක්ෂයෙහි හා ලියාහල අගයෙහි වෙනස්කම් ඇති වී ඇත. එයද නිවැරදි කරනු ඇත.

අයිරා පොලී වියදම	19,905,504	25,256,078	5,350,574	බැංකු අයිරා පොලී රු. 19,905,504 නිවැරදිය. අදාල ලේඛන විගණනයට ඉදිරිපත් කර ඇත.	මූල්‍ය ප්‍රකාශන වල දක්වන ලද වටිනාකම් සමග උපලේඛන වල වටිනාකම් සමාන ලෙස ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
------------------	------------	------------	-----------	---	---

විකුණුම් පිරිවැය	10,854,516,132	11,292,970,296	438,454,164	අවසාන ගිණුම් තුළ දක්වා ඇති විකුණුම් පිරිවැයට කිරි පිටිවල ලාභාන්තිකය එකතු කර උපලබ්ධි නොවූ ලාභ වටිනාකම අඩු කර දක්වා ඇත.	මූල්‍ය ප්‍රකාශන වල දක්වන ලද වටිනාකම් සමග උපලේඛන වල වටිනාකම් සමාන ලෙස ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
------------------	----------------	----------------	-------------	---	---

1.6 ලැබිය යුතු ගිණුම් සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
------------------------	-------------------------------------	-----------------

(අ) අඹේවෙල කර්මාන්තශාලාවේ 2021 දෙසැම්බර් 31 දිනට මිලදී ගැනීම් වෙනුවෙන් ගෙවූ මුළු අත්තිකාරම් වටිනාකම රු.3,632,777ක් වූ අතර ඉන් රු.1,268,432ක් එනම් සියයට 35ක් වසර 04 සිට 12 දක්වා වූ ශේෂ වූ අතර ඒවා අයකර ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පැවතුණි.	අඹේවෙල කර්මාන්තශාලාවේ මිලදී ගැනීම් වෙනුවෙන් 2018 වර්ෂයට පෙර ලබාගෙන ඇති රු.1,268,432 අත්තිකාරම් මුදල් පියවන ලෙස අදාල පාර්ශවයන් වෙත දන්වා ඇති අතර මෙතෙක් පියවා නොමැති අත්තිකාරම් මුදල් සම්බන්ධව විනය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ප්‍රධාන කාර්යාලය දැනුවත් කර ඇත.	මිලදී ගැනීම් වෙනුවෙන් ගෙවූ අත්තිකාරම් වටිනාකම අයකර ගැනීමට කටයුතු කළ යුතු ය.
--	---	---

(ආ) සමාගමේ 2021 දෙසැම්බර් 31 දිනට උපලේඛනය අනුව ඉදිරියට කළ ගෙවීම් ශේෂය රු.5,929,081ක් වූ අතර ඉන් රු.5,075,133ක් එනම් සියයට 86 ක්ම වසර 05 ඉක්මවූ ශේෂ විය.	මෙම ශේෂ තුළ දීර්ඝ කාලීනව නොවෙනස්ව පවත්නා ශේෂ ඇතුළත් වන අතර එම ශේෂ ගිණුම්වලින් ඉවත් කිරීමට අදාල අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදු කරමින් පවතී. අදාල නිවැරදි කිරීම් මගින් මෙම ගිණුම්කරණ දෝෂ ඉදිරි වසර වලදී නිවැරදි වනු ඇත.	දීර්ඝ කාලීනව නොවෙනස්ව පවත්නා ආදාල ශේෂයන් නිවැරදිව හඳුනාගෙන නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
---	---	---

(ඇ) දිග න කර්මාන්තශාලාවේ රු.54,718,600ක් වූ මුළු ණයගැති ශේෂයෙන් රු.6,626,011ක් වසර 05 ඉක්මවූ ශේෂ වූ අතර සමාලෝචිත වර්ෂය අවසානයට එම ශේෂ අයකරගැනීමට කටයුතු කර නොතිබුණි.	දීර්ඝ කාලීනව පැවත එන ණයගැති ශේෂයෙන් රු. 6,626,011 ක වසර 05 ඉක්මවා ඇති ශේෂය පියවීම සඳහා දැනුම්දීම් කර ඇති අතර ප්‍රධාන කාර්යාලය දැනුවත් කර ඇත.	දිග න කර්මාන්තශාලාවේ ණයගැති ශේෂය අයකරගැනීමට කටයුතු කළ යුතුය.
--	--	--

(ඈ) මිලකෝ සමාගමට අයත් ප්‍රධාන කාර්යාලය යටතේ පවතින ප්‍රාදේශීය අලෙවි මධ්‍යස්ථානයන්හි ලැබිය යුතු ශේෂ අතුරින් රු.2,776,919ක් හර ශේෂ ලෙසත් රු.951,761 ක් බැර ශේෂ ලෙසත් නොවෙනස්වන ශේෂයන්(Non-moving balances)වශයෙන් පැවතුණු අතර එම ශේෂ අයකර ගැනීම අවිනිශ්චිත තත්වයක පැවතුණි.	සමාගමේ දැනට පවතින ශේෂ පත්‍ර තුළ වසර 5කට අධිකව නොවෙනස්ව පවතින ශේෂ විශාල ප්‍රමාණයක් පවතින අතර ඉන් සමහරක් සඳහා කිසිදු මූලාශ්‍ර ලේඛනයක් නොමැති අතර තවත් සමහරක් ගිණුම්කරණ දෝෂ මත පදනම්ව දිගින් දිගටම පැවත එන ශේෂ වේ. මේ ශේෂ ලියාහැරීම සම්බන්ධව ආයතනයේ විගණන කමිටුව අනුමැතියන් ලබා ගෙන ඇති අතර, ඊට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතීන් ලබා ගැනීමටත් අනතුරුව එම ශේෂ ලියා හැරීමට කටයුතු කරනු ඇත.	අදාල ලැබිය යුතු දීර්ඝකාලීනව නොවෙනස්වන ශේෂයන් නිවැරදිව හඳුනාගෙන සුදුසු ගිණුම්කරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ යුතුය.
--	--	---

1.6.2 ගෙවිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) විගණනයට ඉදිරිපත් කළ ප්‍රධාන කාර්යාලයේ ණයහිමි කාල විශ්ලේෂණය අනුව වර්ෂ 01 න් වර්ෂ 05 න් අතර කාලයක සිට පැවත එන රු.4,548,588 ක් වූ ණයහිමියන් හා වර්ෂ 05 ට වඩා වැඩි කාලයක සිට පැවත එන රු.9,102,469 ක් වූ ණයහිමි ශේෂයන් පැවති අතර එම ශේෂ නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම ශේෂ තුළ දීර්ඝ කාලීනව නොවෙනස්ව පවත්නා ශේෂ (Non Moving) ඇතුළත් වන අතර එම ශේෂ ගිණුම්වලින් ඉවත් කිරීමට අදාල අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදු කරමින් පවතී. අදාල නිවැරදි කිරීම් මගින් මෙම ගිණුම්කරණ දෝෂ ඉදිරි වසර වලදී නිවැරදි වනු ඇත.තවද මෙම දීර්ඝ කාලීන ශේෂ යම් යම් හේතූන් මත පැවතියද වර්තමාන සැපයුම්කරුවන්වෙත නිසි පරිදි ගෙවීම් කිරීම සිදු කර ඇති අතර වර්තමාන ගනුදෙනු සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්වයක් නොපවතී.	දීර්ඝ කාලයක සිට පැවත එන ණය හිමි ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතු ය.
(ආ) මූල්‍ය ප්‍රකාශනයේ සටහන් අංක 14.2 හි පොලී රහිත ණය යටතේ දීර්ඝ කාලයක සිට පැවත එන ජාතික කිරි මණ්ඩලයට ගෙවිය යුතු රු.2,108,063ක ශේෂය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිරවුල් කර නොතිබුණි.	මෙම ශේෂ තුළ දීර්ඝ කාලීනව නොවෙනස්ව පවත්නා ශේෂ(Non Moving)ඇතුළත් වන අතර එම ශේෂ ගිණුම්වලින් ඉවත් කිරීමට අදාල අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදු කරමින් පවතී. අදාල නිවැරදි කිරීම් මගින් මෙම ගිණුම්කරණ දෝෂ ඉදිරි වසර වලදී නිවැරදි වනු ඇත.	ජාතික කිරි මණ්ඩලයට ගෙවිය යුතු රු.2,108,063ක ශේෂය නිරවුල් කිරීමට කටයුතු කළ යුතු ය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අංක පීඊඩී/12දරන 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය			
(i)6.5.1 වගන්තිය	ගිණුම් වර්ෂය අවසන් වී දින 60ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් 2021 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ 2024 මාර්තු 11 වන දිනය. ඒ අනුව දින 710 ක් ප්‍රමාද වී තිබුණි.	පිලිතුර ලබා නොමැත.	දී භාණ්ඩාගාර චක්‍රලේඛ ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන සහ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.
(ii)4.2.6 වගන්තිය	කාර්යසාධන වාර්තා/ ප්‍රගතිවාර්තා පිළියෙල කර ඉදිරිපත් කළ යුතු නමුත් 2021 වර්ෂය වෙනුවෙන් එසේ වාර්තා පිළියෙල කර ඉදිරිපත් කර නොතිබුණි.	පිලිතුර ලබා නොමැත.	දී භාණ්ඩාගාර චක්‍රලේඛ ප්‍රකාරව කාර්යසාධන වාර්තා/ ප්‍රගතිවාර්තා පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය.
(iii)5.1.2 වගන්තිය	ව්‍යාපාරික සැලැස්මට ඇතුළත් විය යුතු සංවිධාන ව්‍යුහය හා කාර්යය සාධන දර්ශක යන කරුණු 2019 හා 2020 වෙනුවෙන් පිළියෙල කරන ලද ව්‍යාපාරික සැලැස්මෙහි ඇතුළත් කර නොතිබුණි.	පිලිතුර ලබා නොමැත.	දී භාණ්ඩාගාර චක්‍රලේඛ ප්‍රකාරව සංයුක්ත සැලැස්මට ඇතුළත් විය යුතු සංවිධාන ව්‍යුහය හා කාර්යය සාධන දර්ශක ව්‍යාපාරික සැලැස්මෙහි ඇතුළත් කළ යුතුය.
(ආ) 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය			
5(2) වගන්තිය	පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්මට අන්තර්ගත විය යුතු වාර්ෂික අයවැය ලේඛනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශය හා වර්ෂය සඳහා ණය ආපසු ගෙවීමේ සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	පිලිතුර ලබා නොමැත.	දී චක්‍රලේඛයෙහි සඳහන් අයිතම ඇතුළත් කර ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ බදු පෙර මෙහෙයුම් ප්‍රතිඵලය රු.34,325,163 ක ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු.225,756,290ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.191,431,127ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට විකුණුම් පිරිවැයඉහළ යාම, පරිපාලන වියදම් වැඩිවීම සහ බෙදාහැරීමේ වියදම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. සමාලෝචිත වර්ෂයේදී සමාගමෙහි සමස්ත විකුණුම් ආදායම පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 12.35ක වර්ධනයක් පෙන්වුම් කළද විකුණුම් පිරිවැය ඊට සාපේක්ෂව සියයට 16.38කින් වර්ධනය වී තිබූ බව නිරීක්ෂණය විය.පෙර වර්ෂයට සාපේක්ෂව විකුණුම් පිරිවැයෙහි ඇතුළත් ප්‍රාථමික පිරිවැය රු.1,645,267,725කින් හා කර්මාන්තශාලා පොදුකාර්ය පිරිවැය රු.21,834,350කින් ඉහළ යාම විකුණුම් පිරිවැයෙහි වර්ධනයට බලපා තිබුණි.කර්මාන්තශාලා පොදුකාර්ය පිරිවැයෙහි ඇතුළත් ගොඩනැගිලි අළුත්වැඩියා හා නඩත්තු වියදම්රු.15,753,091කින් ඉහළයාම, කර්මාන්තශාලා පොදුකාර්ය පිරිවැයෙහි සැලකිය යුතු ඉහළ යාමට බලපා තිබුණි.

2.2 අනුපාත විශ්ලේෂණය

සමාලෝචිත වර්ෂයේ ජංගම වත්කම් අනුපාතය, ක්ෂණික වත්කම් අනුපාතය, දළ ලාභ අනුපාතය පිලිවෙලින් 2:1 ක් 0.89:1ක් සහ 9.48 වූ අතර පෙර වර්ෂයේ එමඅනුපාතයන් පිලිවෙලින් 1.52:1 ක්, 0.79:1 ක් හා 12.62 ක් විය. ඒ අනුව පෙර වර්ෂයට සාපේක්ෂව ජංගම වත්කම් අනුපාතය හැර ක්ෂණික වත්කම් අනුපාතය හා දළ ලාභ අනුපාතයෙහි පිරිහීමක් නිරීක්ෂණය වූ අතර ක්ෂණික වත්කම් අනුපාතය දුර්වල මට්ටමක ඇති හෙයින් කාරක ප්‍රාග්ධන ගැටලුවකට මුහුණ පා ඇති බව නිරීක්ෂණය විය. දළ ලාභ අනුපාතය අඩු වීමට විකුණුම් පිරිවැය ඉහළ යාම හේතු වී තිබුණි .සමාගමේ සමාලෝචිත වර්ෂයේ දළ ලාභ අනුපාතය සියයට 9.48 ක් හා ශුද්ධ ලාභ අනුපාතය සියයට 0.28 ක තරම් ඉතා අවම අගයක් ගෙන තිබුණු අතර එය ආයතනයේ පැවැත්ම කෙරෙහි එය අහිතකර ලෙස බලපාන බව නිරීක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පිරිවැයරු.981,084,381ක් වූ සමාගමේ ස්ථාවර වත්කම් වලට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය තුළ සමාලෝචිත වර්ෂයේ ක්ෂය,වර්ෂ අවසාන දිනට ශුද්ධ අගය ආදී වටිනාකම් යාවත්කාලීන කර පවත්වාගෙනගොස් තිබුණි.	ආයතනය දැනට Excel මගින් ස්ථාවර වත්කම් ලේඛන පවත්වාගෙන යන අතර ඒවා භෞතික සත්‍යාපනයක් සිදු කර නොමැත. නමුත් එම වත්කම් ලේඛනය නිවැරදිව ගණනය කිරීම් සහිතව පවත්වාගෙන යනු ලබයි.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කර පවත්වාගත යුතු ය.
(ආ) සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් ප්‍රධාන කාර්යාලයේ බදු සඳහා වෙන්කිරීම් ශේෂය තුළ වසර ගණනාවක සිට පැවත එන රු.8,425,296 ක්වූ ආදායම් බදු දඩ මුදල් වෙන්කිරීම් ශේෂයඇතුළත්ව තිබූ අතර එය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම ශේෂ තුළ දීර්ඝ කාලීනව නොවෙනස්ව පවත්නා ශේෂ (Non Moving) ඇතුළත් වන අතර එම ශේෂ ගිණුම්වලින් ඉවත් කිරීමට අදාළ අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදු කරමින් පවතී. අදාළ නිවැරදි කිරීම් මගින් මෙම ගිණුම්කරණ දෝෂ ඉදිරි වසර වලදී නිවැරදි වනු ඇත.	වසර ගණනාවක සිට පැවත එන ආදායම් බදු දඩ මුදල් වෙන්කිරීම් ශේෂයනිරවුල් කිරීමට කටයුතු කළ යුතු ය.

<p>(ඇ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනයේ රු.5,332,387,240 ක් වූ දේපළ, පිරිසිදු හා උපකරණ ශුද්ධ ශේෂයක් පෙන්වුම් කළද, දේපළ, පිරිසිදු හා උපකරණ සම්බන්ධයෙන් 2008 වර්ෂයෙන් පසු වත්කම් සත්‍යාපනයක් සමාගම විසින් සිදුකර නොතිබුණි.</p>	<p>අදාළ භෞතික සත්‍යාපන කටයුතු හා වත්කම් ප්‍රත්‍යාගණන කටයුතු ඉදිරි වර්ෂයකදී සිදු කිරීමට අපේක්ෂා කරමු</p>	<p>සමාගමේ වත්කම් සම්බන්ධයෙන් භෞතික සත්‍යාපනයක් සිදු කළ යුතු ය.</p>
---	---	--

<p>(ඈ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඇතුළත්ව පවතින 2019 වර්ෂය ආරම්භයේ සිට පැවත එන රු.805,860,149 ක්වූ කෙටිගෙන යන වැඩ ශේෂසමාලෝචිත වර්ෂය අවසාන වන විටත් පැවති අතර එම කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.</p>	<p>මෙම නොවෙනස්ව පවතින ශේෂ තුළ ඇති රුපියල් මිලියන 790 ක කර්මාන්තශාලා නවීකරණයට අදාළ වේ. එම කර්මාන්තශාලාවේ නවීකරණ කටයුතු වලින් සියයට 95 කට අධික ප්‍රමාණයක් අවසන් කර ඇති අතර ඊට අදාළ ශේෂයන් නිවැරදිව හඳුනාගෙන නොමැති හෙයින් CWIP ලෙස දක්වා ඇත. මෙය ඉදිරියේදී ඉංජිනේරු නිර්දේශය මත ප්‍රාග්ධනිත කරනු ඇත.</p>	<p>දීර්ඝකාලීනව පැවත එන යාවත්කාලීන නොවූ ශේෂයන් වලට අදාළ වැඩ කටයුතු ඉක්මණින් සම්පූර්ණ කර අදාළ ශේෂයන් ප්‍රාග්ධන කිරීමට කටයුතු කළ යුතු වේ.</p>
---	--	--

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා විගණනා නිරීක්ෂණය

	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2017 වර්ෂයේ ජූලි මස අඔෆ්වෙල නව කිරිපිටි යන්ත්‍රාගාර නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබුණු අතර එදින සිට 2018 ජනවාරි මස 18 දින දක්වා නිෂ්පාදන කිරිපිටි අතරින් පිරිවැය රු. මිලියන 475.2 ක්වූ මෙට්‍රික් ටොන් 720 ක කිරිපිටි ප්‍රමාණයක් දෝෂ සහිත වීම හේතුවෙන් ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සමාගමේ රසානාගාර වාර්තාමගින් තහවුරු කර තිබුණි. ඒ සම්බන්ධව පේරාදෙණිය ගන්නෝරුව පඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කළ පරීක්ෂාවට අනුව මෙම කිරිපිටි වමාරා කන සතුන්ගේ ආහාර සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගැනීම සුදුසු බව 2018 අගෝස්තු 07 දින එම ආයතනය විසින් දන්වා තිබුණි. පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබීමෙන් පසු නැවත ගබඩාව වෙත ගෙන්වා ගත් කිරිපිටි තොගයෙන් කිලෝග්‍රෑම් 666,075 ක ප්‍රමාණයක් 2021 දෙසැම්බර් 31 දින වන විටත් ගබඩාවේ පැවති අතර ඒ හේතුවෙන් ගබඩාවේ අනෙකුත් මෙහෙයුම් කටයුතුවලට බාධා සිදු වී ඇති අතර මෙම පාඩුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අදාළ වගකිවයුතු නිලධාරීන්ගෙන් අලාභ අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>මෙම තොගය මේ වන විට සම්පූර්ණයෙන් සත්ව ආහාර සඳහා විකුණා අවසන් කර ඇත.</p>	<p>අදාළ පාඩුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු නිලධාරීන්ගෙන් අලාභ අයකර ගැනීමට කටයුතු කළ යුතු ය.</p>

- | | | |
|---|---|---|
| <p>(ආ) සමාගමේ නිෂ්පාදිත, අලෙවි නියෝජිතයන් හට ලබා දීමේදී අදාළ නියෝජිතයාට ලබාදිය යුතු මිලට වඩා වැඩි මිලක් ලබා දීම හේතුවෙන් රු.26,373,018 ක ආදායමක් අදාළ නියෝජිතයන්ගේ අය කරගෙන තිබුණි.</p> | <p>ආයතනය විසින් මිල වැඩි කිරීමක් හෝ මිල අඩු කිරීමක් සිදුකල පසු, ඒ පිළිබඳව අදාළ නියෝජිතයින්දැනුවත් කරනු ලැබේ. ඒ අනුව ඔවුන් විසින් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා කිසිම අවස්ථාවක වැඩියෙන් අයකල නොහැක.</p> | <p>අදාළ නියෝජිතයන් සඳහා ලබා දී ඇති නියමිත මිලට නිෂ්පාදිත අලෙවිකිරීමට කටයුතු කළ යුතු වේ.</p> |
|---|---|---|

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) බඩල්ගම නව කිරි කර්මාන්ත ශාලාව ඉදිකිරීමට අදාළව මිලකෝ සමාගම හා විදේශීය පුද්ගලික කොන්ත්‍රාත් සමාගම සමග අත්සන් කර තිබූ ගිවිසුම තුළ යුරෝ 25,215,692 ක ඉදිකිරීම් වෙනුවෙන් ප්‍රමාණතා පත්‍රයක් පිළියෙල කර නොතිබූ හෙයින් අදාළ ඉදිකිරීම් සම්බන්ධ ගෙවීම් සිදුකිරීමේදී අදාළ ගෙවීම්වල නිරවද්‍යතාවය හා ඉදිකිරීම්වල තත්ත්ව ප්‍රමිතිය සම්බන්ධයෙන් ව්‍යාකූලතාවයක් පවතින බව නිරීක්ෂණය විය.</p>	<p>මෙම ව්‍යාපෘතිය රජයේ තීරණයක් මත පදනම්ව ආයතනය වෙත ලැබුණු ව්‍යාපෘතියක් වන අතර අදාළ සැපයුම්කරු තෝරා ගැනීම Cabinet Appointed Negotiation Committee(CANC) මගින් සිදු කර ඇත.ඒ හේතුවෙන් අදාළ විමසුම් පිළිබඳව විස්තරාත්මක පිළිතුරක් ලබාදීමේ හැකියාවක් නොමැත.</p>	<p>සෑම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවකට අදාළව ප්‍රමාණතා පත්‍ර පිළියෙල කළ යුතු ය.</p>
<p>(ආ) බඩල්ගම කිරි කර්මාන්තශාලා ව්‍යාපෘතිය සඳහා රු.9,718,217,432(යු.රෝ 63,935,641) ක කොන්ත්‍රාත් වටිනාකමකට 2016 වර්ෂයේ විදේශ කොන්ත්‍රාත් සමාගමක් සමග ගිවිසුම්ගතවී තිබුණු අතර එය 2019 වසරේදී අවසන් කිරීමට නියමිත විය.2021 දෙසැම්බර් 31 දිනට රු.11,868.506,855 ක් වැය කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පැවතුණි. බඩල්ගම කිරි කර්මාන්තශාලාව ඉදිකිරීමේ කොන්ත්‍රාත් කටයුතු රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙන් බැහැරව විදේශීය ඉදිකිරීම් සමාගමකට ලබා දී තිබුණි. මෙම ව්‍යාපෘතිය ලංසු නොමැති ව්‍යාපෘතියක් (Unsolicited Project)ලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඊට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අතිරේක 23 හි 3 වගන්තිය යටතේ දක්වා ඇත්තේ විශේෂ තාක්ෂණික ඥාණයකින් යුත් කොන්ත්‍රාත්කරුවන් සොයාගත නොහැකි ව්‍යාපෘති වලට පමණක් මෙසේ Unsolicitedව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කළ හැකි බව නමුත් මෙවැනි කර්මාන්තශාලාවක් ඉදිකිරීම ජාත්‍යන්තර මිල කැඳවුම් මගින් කොන්ත්‍රාත්කරුවකු සොයා ගැනීමේ හැකියාවක් ඇති බැවින් ඉදිකිරීම් පිරිවැය සඳහා ගිවිසුම්ගතරු.9,718,217,432 (යු,රෝ 63,935,641) ක මුදල ලබාගැනීමට තිබුණු අවම ලංසුව බවපිළිගත නොහැකිව තිබුණි.</p>	<p>මෙම ව්‍යාපෘතිය රජයේ තීරණයක් මත පදනම්ව ආයතනය වෙත ලැබුණු ව්‍යාපෘතියක් වන අතර අදාළ සැපයුම්කරු තෝරා ගැනීම Cabinet Appointed Negotiation Committee (CANC) මගින් සිදු කර ඇත.ඒ හේතුවෙන් අදාළ විමසුම් පිළිබඳව විස්තරාත්මක පිළිතුරක් ලබාදීමේ හැකියාවක් නොමැත.</p>	<p>ඉදිකිරීමේ කොන්ත්‍රාත් කටයුතු සම්බන්ධයෙන් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුගතව කටයුතු කළ යුතු ය.</p>

(ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ අතිරේක 28(Supplement28) අනුව කිසියම් ප්‍රසම්පාදන කටයුත්තක සම්පූර්ණ ඇස්තමේන්තුගත වටිනාකම රු.මිලියන 10 ත් 20 ත් අතර වටිනාකමකට සීමා වන්නේ නම් ඒ සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශයෙන් අදාළ ප්‍රසම්පාදනය අනුමත විය යුතු වුවත් දිගන කිරි කර්මාන්තශාලාවේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ ඇස්තමේන්තුගත පිරිවැය උපයන විට ගෙවීමේ බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද රහිතව රු. 3,976,320 ක් හා කාර්යාල ගොඩනැගිල්ලේ වහලයේ පොලිතින් ආවරණය සැකසීම වෙනුවෙන් ඇස්තමේන්තුගත පිරිවැය උපයන විට ගෙවීමේ බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද රහිතව රු.13,453,900 ක් ලෙස සමස්ථ ඇස්තමේන්තුවරු.17,430,220 ක් වූ නමුත් අදාළ අමාත්‍යාංශ අනුමැතියකින් තොරව සම්පූර්ණ කාර්යය කොටස් දෙකක් වශයෙන් රු. මිලියන 10 ට අඩු ආයතන මට්ටමේ අනුමැතියකින් පමණක් සිදුකර තිබුණි. ඉහත අතිරේකය අනුව අවම ලංසු 05 ක් වත් ඇගයීම් කර අදාළ සම්පූර්ණ කාර්යය පිරිනැමීම කල යුතු වුවත් ලංසු 02 ක් පමණක් ඇගයීම් කර ඉහත ප්‍රසම්පාදනය පිරිනමා තිබුණි. මෙම කාර්යය වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී රු.9,962,262 ක් සහ සමාලෝචිත වර්ෂයට පෙර වර්ෂයන් දෙකෙහිදී රු.19,635,143 ක් වශයෙන් එකතුව රු.29,597,405 ක් ගෙවීම් කර තිබුණි.

අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවේ ගනුදෙනුවල ඇති සංකීර්ණ බව, එම ගනුදෙනු ගිණුම්ගත කිරීම සඳහා මහ භාණ්ඩාගාරයේ " Disbursement Schedule " භාවිතා කිරීම මත ගිණුම්කරණ ප්‍රමිතාංක 21 සමග සම්පූර්ණ අනුකූල නොවන ලෙස මෙම ව්‍යාපෘතිය ගිණුම්ගත කර ඇති බව අප විසින් හඳුනා ගෙන ඇති නමුත් එම අනුකූල නොවීම මත මෙම ශේෂයන්ට වන බලපෑම අවම මට්ටමකින් පවත්වා ගැනීම සඳහා මෙලෙස ගිණුම්ගත කර ඇත.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ අතිරේක 28 අනුව කිසියම් ප්‍රසම්පාදන කටයුත්තක සම්පූර්ණ ඇස්තමේන්තුගත වටිනාකම රු.මිලියන 10 ත් 20 ත් අතර වටිනාකමකට සීමා වන්නේ නම් ඒ සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශයෙන් අදාළ ප්‍රසම්පාදනය අනුමත කර ගත යුතු ය.

3.7 නිෂ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>අඹේවෙල කිරි කර්මාන්තශාලාවේ ධාරිතාවයෙන් නිෂ්පාදනය සියයට 25 කට සීමා වී තිබුණු අතර බඩල්ගම නව කිරි කර්මාන්තශාලාවේ රු. 11,868,506,855 ක්වූ කිරි සැකසුම් පිරියත ද, දිගන කිරි කර්මාන්තශාලාවේ පවතින රු. 15,445,587 ක්වූ අයිස්ක්‍රීම් කෝන් පිරවුම් යන්ත්‍රය ද, කොළඹ කර්මාන්තශාලාවේ පවතින රු. 104,177,779 ක්වූ යෝගට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය හා රු. 2,275,000ක් වූ යන්ත්‍ර 04 ක්ද නිශ්ක්‍රීයව පැවතුණි.</p>	<p>ආයතනයේ වර්තමාන දෛනික කිරි එකතු කිරීම් පහල මට්ටමක පැවතීම මත, අදියර කිහිපයක් යටතේ කිරි එකතු කිරීම ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති අතර අයිස්ක්‍රීම් කෝන් පිරවුම් යන්ත්‍රය ක්‍රියාත්මක මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය අධ්‍යයනයන් ඉංජිනේරු අංශය විසින් සිදු කරන අතර ඒ අනුව, මෙම ක්‍රියාවලිය අවසන් වූ පසු අවශ්‍ය ගැලපුම් ගිණුම් තුළ සිදු කරනු ඇත.යෝගට් මිශ්‍ර කිරීමේ යන්ත්‍රය වර්තමාන තත්ත්වය ඉංජිනේරු අංශය මතය මත පදනම්ව ඉදිරියේදී අවශ්‍ය ගැලපුම් කිරීමට බලාපොරොත්තු වෙමු.</p>	<p>නිශ්ක්‍රීයව පවතින යන්ත්‍ර උපයෝජනය කිරීමට කටයුතු කළ යුතු ය.</p>